

**ශ්‍රී ලංකාවේ ප්‍රාග්ලේතිභාසික ක්ෂේත්‍රයන්ගෙන් හමු වූ සැපිරපාසි  
අවශේෂවල පවතින කළාපීය ව්‍යාප්ති විවිධත්වය**

ජ්.කේ. රංගිතා මධුමාලි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය  
rangikathilakarathna8@gmail.com

දේශගුණික ලක්ෂණවලට අනුව ශ්‍රී ලංකාව තෙත්, වියලි සහ අන්තර මධ්‍යම ලෙස කළාප ත්‍රිත්වයකට බෙදා දක්වනු ලැබේ. ප්‍රාග්ලේතිභාසික අවධියට අයත් රනාවාස ක්ෂේත්‍රයන් මෙම කළාප ත්‍රිත්වයෙහිම අඩුවැඩිතා සහිතව විසිර පවතියි. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ ප්‍රාග්ලේතිභාසික ගුණ ක්ෂේත්‍රයන්ගෙන් හමු වන සැපිරපාසි සත්ත්ව අවශේෂවල කළාපීය ව්‍යාප්ති විවිධත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබාගැනීමය. එහි මූලික උපනාසය වූයේ මෙම සැපිරපාසි සතුන් ඒ ඒ පරිසර තත්ත්ව මත ව්‍යාප්ත වීමේ කිසියම් වෙනසක් පැවතිය හැකි බවය. මෙම උපනාසය පරික්ෂා කිරීම සඳහා මෙතෙක් සිදුකර ඇති ප්‍රාග්ලේතිභාසික හා සත්ත්ව පුරාවිද්‍යා පර්යේෂණවල වාර්තා සහ ද්‍රව්‍යන්මක සාධක අධ්‍යයනය කිරීම මූලික කුමවේදය විය.

වියලි කළාපයේ ප්‍රාග්ලේතිභාසික ස්ථාන ලෙස භුංගම මිණුඥැතිලියන් අතරමදි කළාපයේ ප්‍රාග් ලේතිභාසික ස්ථාන ලෙස සිගිරිය-පොතාන, අලිගල සහ බේලෙන්බදිපැලැස්සන් තෙත් කළාපයේ ප්‍රාග්ලේතිභාසික ස්ථාන ලෙස පා-හියන්ගල, බටදායිලෙන, අලවල, බේලෙන ආදි ස්ථාන පිළිබඳවන් මහිදි අධ්‍යයනය කරනු ලැබේ. කළාපීය වශයෙන් සැලකීමේදී ඉතා පැහැදිලිවම පෙනීයන කරුණවන්නේ තෙත් කළාපයේ ප්‍රාග්ලේතිභාසික පරිසරය තුළ කුඩා සැපිරපාසි සත්ත්ව අවශේෂයන්ගේ සුලබත්වයක් පවතින බවය. උරු මේය, හින්මියා, මාහමිබාවා, ලේනා, ඉත්තුවා වැනි කුඩා සැපිරපාසි සත්ත්ව අවශේෂයන් සැම තෙත් කළාපීය ප්‍රාග්ලේතිභාසික සන්දර්හයකින්ම හමු වී තිබේ. මෙයට හේතුවක් වශයෙන් සර්ම කළාපීය වැසි වනාන්තරවල මෙම ක්ෂේත්‍ර පිහිටා තිබීම දැක්විය හැකිය. වියලි කළාපීය ප්‍රාග්ලේතිභාසික සේෂ්‍රේන් විමසා බැඳීමේදී පෙනීයන්නේ තෙත් කළාපීය ප්‍රාග්ලේතිභාසික සේෂ්‍රේන්හි ව්‍යාප්ත වූ සැපිරපාසි සත්ත්වයන්ට වඩා වෙනස් ස්වරුපයේ සතුන් තඳුගිනු ප්‍රදේශයේ ව්‍යාප්ත වූ බවය. වශේෂයෙන් විශාල සැපිරපාසි සතුන් මෙම ප්‍රදේශවල පිටත වී ඇති අතර ප්‍රාග්ලේතිභාසික මානවයා ද එම සතුන් තම ආහාරය පිණිස දඩියම් තිරිමට කටයුතු කළ බව ද්‍රව්‍යන්මක සාධකවලින් පෙනී යයි. ඒ අතර විශාල සත්ත්වයන් ලෙස සැලකෙන ගවයා, ගෝනා, තිත්මුවා, වල්ලාරා, කුලුම්මා ආදි සතුන් වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙනේ. අතරමදි කළාපයේ තෙත් සහ වියලි කළාපවල ක්ෂේතිපාසි සත්ත්වයන්ගේ මිශ්‍ර සාධක හමු වී තිබේ. මෙම කළාප ද්‍රව්‍යන්යේම සමහර සතුන් සමාන වූ අතරම බොහෝවිට මානවයා මෙම සැපිරපාසි සතුන් තමාගේ ආහාරයට, ආයුධ නිපදවීමට ද හාවිත කර ඇති අතර ඇතැම් සාධක අනුව මොවුන් මෙම සත්ත්ව අස්ථී ආහරණ වශයෙන් ද හාවිතකර ඇති බව පෙනේ.

**ප්‍රූම් පද : තෙත් කළාපය, වියලි කළාපය, ප්‍රාග්ලේතිභාසික, සැපිරපාසි අවශේෂ**